

**ශ්‍රී ලංකා අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලය - 2015**

ශ්‍රී ලංකා අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩලයේ 2015 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය කාර්යසාධන ප්‍රකාශනය, ස්කන්ධය වෙනස්වීමේ ප්‍රකාශනය සහ මුදල් ප්‍රවාහ ප්‍රකාශනය හා වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්ති සහ අනෙකුත් පැහැදිලි කිරීමේ තොරතුරුවල සාරාංශයකින් සමන්විත 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන 1971 අංක 38 දරන මුදල් පනතේ 13 (1) වගන්තිය හා 2005 අංක 32 දරන ශ්‍රී ලංකා අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතීතන මණ්ඩල පනතේ iv කොටසේ 29 වගන්තිය සමඟ සංයෝජිතව කියවිය යුතු ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාවේ ඇතුළත් විධිවිධාන ප්‍රකාර මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. මුදල් පනතේ 14(2)(සී) වගන්තිය ප්‍රකාර මණ්ඩලයේ වාර්ෂික වාර්තාව සමඟ ප්‍රකාශයට පත්කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

**1.2 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ වගකීම.**

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවූ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍යවන අභ්‍යන්තර පාලනය තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

**1.3 විගණකගේ වගකීම**

මාගේ විගණනය මත පදනම්ව මෙම මූල්‍ය ප්‍රකාශන පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීම මාගේ වගකීම වේ. මා විසින් උත්තරීතර විගණන ආයතනයන්ගේ ජාත්‍යන්තර විගණන ප්‍රමිතීන්ට (ISSAI 1000-1810) අනුරූප ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට අනුකූලව මාගේ විගණනය සිදු කරන ලදී. ආචාර ධර්මවල අවශ්‍යතාවයන්ට මම අනුකූලවන බවට සහ මූල්‍ය ප්‍රකාශන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරවන්නේද යන්න පිළිබඳ සාධාරණ තහවුරුවක් ලබා ගැනීම පිණිස විගණනය සැලැස්සුම්කර ක්‍රියාත්මක කරන බවට මෙම ප්‍රමිති අපේක්ෂා කරයි.

මූල්‍ය ප්‍රකාශනවල දැක්වෙන අගයන් සහ හෙළිදරව් කිරීම්වලට අදාලවන විගණන සාක්ෂි ලබා ගැනීම පිණිස පරිපාටි ක්‍රියාත්මක කිරීම විගණනයට ඇතුළත් වේ. තෝරාගත් පරිපාටින්, වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් අවදානම් තක්සේරු කිරීමද ඇතුළත් විගණකගේ විනිශ්චය මත පදනම් වේ. එම අවදානම් තක්සේරු කිරීම්වලදී, අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස මණ්ඩලයේ මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට සහ සාධාරණ ලෙස ඉදිරිපත් කිරීමට අදාළ වන්නා වූ අභ්‍යන්තර පාලනය විගණක සැලකිල්ලට ගන්නා නමුත් මණ්ඩලයේ අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි. කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය හා යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය ඇගයීම මෙන්ම මූල්‍ය ප්‍රකාශනවල සමස්ත ඉදිරිපත් කිරීම පිළිබඳ ඇගයීමද විගණනයට ඇතුළත් වේ. විගණනයේ විෂය පථය හා ප්‍රමාණය තීරණය කිරීම සඳහා 1971 අංක 38 දරන මුදල් පනතේ 13 වන වගන්තියේ (3) සහ (4) උපවගන්තිවලින් විගණකාධිපති වෙත අභිමතානුසාරී බලතල පැවරේ.

මගේ විගණන මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබා ගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

2. මූල්‍ය ප්‍රකාශන

2.1 මතය

මූල්‍ය ප්‍රකාශනවලින් 2015 දෙසැම්බර් 31 දිනට ශ්‍රී ලංකා අනුකූලතා තක්සේරු පිළිබඳ ප්‍රතිතන මණ්ඩලයේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය හා මුදල් ප්‍රවාහ ශ්‍රී ලංකා රාජ්‍ය අංශ ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

2.2 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම

2.2.1 ගිණුම්කරණ අඩුපාඩු

සමාලෝචිත වර්ෂයේදී රු.3,491,000 ක් වූ ලැබිය යුතු වෙළඳ ආදායම්වලට අදාළ රු.463,092 ක එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු වටිනාකම ගිණුම්ගත කර නොතිබුණි.

2.3 නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම

පහත සඳහන් නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා නිරීක්ෂණය විය.

නීතිරීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව

අනුකූල නොවීම

(අ) 2005 අංක 32 දරන අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිතන මණ්ඩල පනතේ (i) 4 (අ) වගන්තිය

මණ්ඩලයේ කර්තව්‍ය ඉටු කිරීම සඳහා අවශ්‍ය මුදල් කලින් නිශ්චය කර ඉතිරි මුදල් ආයෝජනය කිරීම සිදු කළ යුතු යැයි සඳහන් වුවද ඒ අනුව කටයුතු කර නොතිබුණි.

(ii) 5 (1) වගන්තිය

අමාත්‍යවරයා විසින් සාමාජිකයන් 13 දෙනෙකුගෙන් සමන්විත පාලක සභාවක් පත් කළ යුතු වුවද සමාලෝචිත වර්ෂයේදී සාමාජිකයන් 08 දෙනෙකු පමණක් පාලක සභාවට පත් කර තිබුණි.

(iii) 5(2) වගන්තිය

යම් සාමාජිකයකු මාස තුනකට වැඩි කාලයක් පාලක සභා රැස්වීම්වලට සහභාගී නොවන්නේනම් අමාත්‍යවරයා විසින් වැඩ බැලීම සඳහා වෙනත් තැනැත්තෙකු පත්කළ යුතු වුවත් සමාලෝචිත වර්ෂයේ පවත්වන ලද රැස්වීම් වාර 6 න් එක් රැස්වීමකට පමණක් සහභාගී වී තිබූ සාමාජිකයෙකු වෙනුවෙන් වෙනත් අයකු පත්කිරීමට කටයුතු කර නොතිබුණි.

(ආ) 2003 ජුනි 02 දිනැති අංක පීඊඩී 12 දරන රාජ්‍ය ව්‍යාපාර වක්‍රලේඛය

(i) 4.2.2 වගන්තිය

ක්‍රියාකාරී සැලැස්ම, අයවැය ලේඛනය සමඟ තත්‍ය

කාර්යසාධනය සැසඳිය හැකි ආකාරයට කාර්යසාධන වාර්තාව පිළියෙල කර නොතිබුණි.

(ii) 9.14.2 වගන්තිය

මානව සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් කාර්යාලීය අත්පොතක් කළමනාකරණ මණ්ඩලයේ අනුමැතිය සහිතව 2013 වර්ෂයේදී නිකුත් කර තිබුණද ඒ සඳහා භාණ්ඩාගාර ලේකම්ගේ අනුමැතිය ලබාගෙන නොතිබූ බැවින් මානව සම්පත් කළමනාකරණය සඳහා එම අත්පොත ප්‍රයෝජනයට ගෙන නොතිබුණි.

(ආ) 2013 ජනවාරි 15 දිනැති අංක 01/2013 දරන රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය

රාජ්‍ය ව්‍යවසායන්හි කළමනාකරණ ශ්‍රේණිවලට අයත් නිලධාරීන් විශ්‍රාම යෑමේදී ඇතිවන පුරප්පාඩු පිරවීම සඳහා සුදුසු අනුප්‍රාප්තිකයකු පත්කර ගැනීමට සැලසුම් පිළියෙල කිරීම පාලක මණ්ඩලයේ වගකීම ලෙස දක්වා තිබුණද මණ්ඩලයේ අධ්‍යක්ෂකගේ විශ්‍රාම ගැනීමේ වයස 2015 ජූනි 03 දින වන විට සම්පූර්ණ වී තිබුණද අනුප්‍රාප්තිකයකු පත්කර ගැනීම සඳහා සැලසුම් පිළියෙල කර නොතිබීම හේතුවෙන් වාර්තාවේ දිනවන විටත් එම තනතුර පුරප්පාඩු වී තිබුණි.

3. මූල්‍ය සමාලෝචනය

3.1 මූල්‍ය ප්‍රතිඵල

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

(අ) ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2015 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා මණ්ඩලයේ මූල්‍ය ප්‍රතිඵලය රු.4,293,560 ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.4,901,337ක් වූයෙන් ඉකුත් වර්ෂයට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.607,777ක පිරිහීමක් නිරීක්ෂණය විය. සමාලෝචිත වර්ෂයේ මුළු ආදායම රු. 19,715,719 කින් වැඩි වුවද, ගිවිසුම්ගත සේවා වියදම රු. 20,907,970 කින් වැඩි වීම මෙම පිරිහීමට ප්‍රධාන වශයෙන් බලපා තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂයේ සහ ඉකුත් වර්ෂ 04 ක මූල්‍ය ප්‍රතිඵල විග්‍රහ කිරීමේදී 2011 වර්ෂයේ සිට 2013 වර්ෂය දක්වා මණ්ඩලයේ අතිරික්තය ක්‍රමයෙන් පිරිහී තිබුණි. 2014 වර්ෂයේදී එය ඉහළ වර්ධනයක් කරා ගමන් කරනු ලැබුවද, සමාලෝචිත වර්ෂයේදී, 2014 වර්ෂයට සාපේක්ෂව අතිරික්තය අඩු වීමක් පෙන්නුම් කෙරුණි. සේවක පාරිශ්‍රමික රාජ්‍ය බදු සහ ජංගම නොවන වත්කම් වෙනුවෙන් වූ ක්ෂය ගැලපීමෙන් පසු 2011 වර්ෂයේ රු. 6,178,733 ක් වූ දායකය 2013 වර්ෂය වනවිට රු. 4,929,845 දක්වා ක්‍රමයෙන් අඩුවී තිබුණද නැවත 2014 වර්ෂයේදී සියයට 126 ක වර්ධනයක් ඇති වී තිබුණි. එහෙත් සමාලෝචිත වර්ෂයේදී එය රු.10,012,380 ක් වූයෙන් 2014 වර්ෂය හා සැසඳීමේදී සියයට 10.44 ක අඩුවීමක් නිරීක්ෂණය විය.

4. මෙහෙයුම් සමාලෝචනය

4.1 කාර්යසාධනය

2005 අංක 32 දරන අනුකූලතා තක්සේරු පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රතිපත්ත මණ්ඩල පනතට අනුව මණ්ඩලයේ කාර්යයන් පහත සඳහන් පරිදි වේ.

- අදාළ ජාත්‍යන්තර ප්‍රමිති මත පදනම් වූ ජාතික ප්‍රමිතිවලට අනුකූලව පරීක්ෂණාගාරවලට, සහතිකකරණ සහ පරීක්ෂණ ආයතන වලට, පුහුණු කිරීමේ ආයතන වලට සහ අනුකූලතා තක්සේරු කරගෙන යාමට නියමිත වෙනත් තැනැත්තන්ට ප්‍රතිපත්ත ප්‍රදානය කිරීම.
- නියමු උපදේශනවලට අනුකූලව ප්‍රතිපත්ත කටයුතු ප්‍රවර්ධනය කිරීම, ප්‍රතිපත්තියේදී ජාත්‍යන්තර සහයෝගීතාවය සඳහා පහසුකම් සැලසීම.
- ප්‍රතිපත්ත භාවිතය දිරිමත් කිරීම සහ ප්‍රවර්ධනය, තක්සේරුකරුවන් පුහුණු කිරීම හා වැඩමුළු පැවැත්වීම සහ ඒ පිළිබඳ තොරතුරු ප්‍රචාරණය කිරීම.
- විදේශීය සහ ජාත්‍යන්තර මණ්ඩල සමඟ ප්‍රතිපත්තයට අදාළ කරුණු සම්බන්ධව අන්‍යෝන්‍ය පිළිගැනීම මත ගිවිසුම් ඇති කර ගැනීම.

ඉහත අරමුණු ඉටුකර ගැනීම සඳහා සමාලෝචිත වර්ෂයේදී පිළියෙල කරන ලද ක්‍රියාකාරී සැලැස්ම හා කාර්යසාධන වාර්තා පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

(අ) නව ප්‍රතිපත්ත ප්‍රදානය

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) 2005 වර්ෂයේ සිට ප්‍රතිපත්තයට ලක් කළ යුතු පරීක්ෂණාගාර හා වෛද්‍ය රසායනාගාර පිළිවෙලින් 184 ක් හා 311 ක් හඳුනාගෙන තිබුණද 2005 සිට 2015 දක්වා පරීක්ෂණාගාර 62 ක් හා වෛද්‍ය රසායනාගාර 20 ක් පමණක් ප්‍රතිපත්තයට ලක්කර තිබුණි. ප්‍රතිපත්තයට ලක් වී තිබූ පරීක්ෂණාගාර 06 ක් සහ වෛද්‍ය රසායනාගාර 05 ක් වාර්ෂික ප්‍රතිපත්තය ලබා ගැනීමෙන් ඉවත්ව ගොස් තිබුණි.
- (ii) 2005 වසර සිට 2015 වසර දක්වා පරීක්ෂා කිරීමේ ආයතන 01 කට පමණක් ප්‍රතිපත්තයක් නිකුත් කර තිබුණද එම ආයතනයද සමාලෝචිත වසර අවසාන වන විට ප්‍රතිපත්ත ක්‍රියාවලියෙන් ඉවත්ව ගොස් තිබුණි.
- (iii) 2009 වර්ෂයේදී සහතික නිකුත් කිරීමේ ආයතනවල ප්‍රතිපත්ත ආරම්භකර තිබුණද, 2014 වර්ෂය වන විට සහතික නිකුත් කිරීමේ ආයතන 06 ක පමණක් ප්‍රතිපත්ත සිදු කර තිබුණි. ඉන් එක් ආයතනයක් සමාලෝචිත වර්ෂයේ ප්‍රතිපත්ත ක්‍රියාවලියෙන් ඉවත්ව ගොස් තිබුණි. සමාලෝචිත වර්ෂයේ කාර්යසාධන වාර්තාව අනුව සහතික නිකුත් කිරීමේ ආයතන යටතේ “පද්ධති හා හරිත වායු සපයන” ආයතන 04 සඳහා ප්‍රතිපත්ත සහතිකය ලබාදී තිබුණු බවට සඳහන් වුවද, ප්‍රතිපත්ත සහතික නිකුත් කිරීමට සම්බන්ධ අංශවලින් ලබාගත් තොරතුරු අනුව එවැනි ප්‍රතිපත්ත සහතික ලබා දීමට කටයුතු කර නොතිබූ බව අනාවරණය විය.
- (iv) සෑම වර්ෂයකම විශේෂඥ දැනුම වර්ධන වැඩසටහන (Proficiency Testing Programme) යටතේ නව ආයතනයක් හඳුනාගෙන එම ආයතනය පිළිගැනීමට

ලක්කිරීම වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත්කර තිබුණද, 2012 වර්ෂයට පසු නව ආයතන හඳුනාගැනීමට කටයුතු කර නොතිබුණි.

සමාලෝචිත වර්ෂය සඳහා ඉදිරිපත් කර ඇති කාර්යසාධන වාර්තා අනුව පරීක්ෂණාගාර හා ක්‍රමාංකන ආයතන ප්‍රතිතනය හැර අනෙකුත් ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් සැලකිය යුතු තරමේ ප්‍රගතියක් සිදු වී නොමැති බවට විගණනයේදී නිරීක්ෂණය විය. එයට හේතු වශයෙන් ප්‍රතිතන ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම ස්වේච්ඡා පදනම මත සිදු කරන බවත් ප්‍රතිතනය අනිවාර්ය කිරීම සම්බන්ධයෙන් මණ්ඩලයට නීත්‍යානුකූල හැකියාවක් නොමැති බවත් විගණනයට වාර්තා කර තිබුණි.

**(ආ) මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් ( Create Public Awareness)**

මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහන් සම්බන්ධයෙන් ක්‍රියාකාරී සැලැස්ම සහ කාර්යසාධන වාර්තා සැසඳීමේදී පහත සඳහන් වෙනස්කම් නිරීක්ෂණය විය.

- (i) සමාලෝචිත වර්ෂයේදී පුහුණු හා දැනුවත් කිරීමේ වැඩසටහන් 21 ක් පැවැත්වීමට සැලසුම් කර තිබූ අතර කාර්යසාධන වාර්තාව අනුව පවත්වා තිබුණේ වැඩසටහන් 16 ක් පමණි. එය පසුගිය වර්ෂය සමඟ සැසඳීමේදී සියයට 50 ක අඩුවීමකි.
- (ii) ප්‍රතිතන කටයුතු පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ පුවත්පත් දැන්වීම් 05 ක් හා සේවාස්ථ පුහුණු වැඩසටහන් 02 ක් පැවැත්වූ බවට කාර්යසාධන වාර්තාවේ සඳහන් වුවද, විගණනයට අනාවරණය වූ කරුණු අනුව සමාලෝචිත වර්ෂයේදී සේවාස්ථ පුහුණු වැඩසටහන් හෝ පුවත්පත් දැන්වීම් පලකර නොතිබුණි.

**(ඇ) ප්‍රතිතන සේවා සැපයීම - Providing Accreditation Service**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) ප්‍රතිතන කටයුතු පවත්වා ගැනීම සඳහා තාක්ෂණ උපදේශක කමිටු රැස්විය යුතු වුවත් තාක්ෂණික උපදේශක කමිටු 11 ක් අතරින් කමිටු 04 කට අදාල රැස්වීම් සමාලෝචිත වර්ෂය තුළදී පවත්වා නොතිබුණි.
- (ii) විශේෂඥ හැකියා සැපයීම වෙනුවෙන් බාහිර ආයතන 2 ක් මණ්ඩලයේ ලියාපදිංචි වී තිබුණද ඉන් එක් ආයතනයක් පමණක් වැඩසටහන් 03 ක් පවත්වා තිබුණි.
- (iii) ප්‍රතිතන සහතිකය ලබා ගත් ප්‍රතිතන සේවා සැපයීම් ආයතන වසර 3 කට පසුව නැවත ප්‍රතිතනය අලුත් කර ගත යුතු වුවත්, සමාලෝචිත වර්ෂයේදී ආයතන 33 ක් සඳහා නැවත ප්‍රතිතනය අලුත් කිරීමට සැලසුම් කළද ආයතන 12 ක් ප්‍රතිතනය අලුත් කිරීමට කටයුතු කරනොතිබුණි.

**(ඈ) ධාරිතා වර්ධනය**

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (i) සමාලෝචිත වර්ෂය තුළදී තක්සේරුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහන් 04 ක් පැවැත්වීමට සැලසුම් කළද, ඉකුත් වර්ෂයේ පැවැත්වූ වැඩසටහන් 03 ට සාපේක්ෂව සමාලෝචිත වර්ෂයේදී වැඩසටහන් 01 ක් පමණක් පවත්වා තිබීම හේතුවෙන්, තක්සේරුකරුවන් පුහුණු කිරීම අවම මට්ටමක පැවති බව නිරීක්ෂණය විය.

- (ii) සමාලෝචිත වර්ෂයේදී පැවැත්වූ පුහුණු වැඩසටහන සඳහා රු. 182,771 ක වියදමක් මණ්ඩලය විසින් වැය කර තිබුණද ඒ සඳහා ලැබූ ආදායම රු. 80,000 ක් පමණක් විය. එසේ වුවද පසුගිය වර්ෂයේදී වැඩසටහන් 3 ක් සඳහා රු.1,162,528 ක වියදම් කර ලැබූ ආදායම රු.2,702,334 ක් විය. ඒ අනුව මෙම වසරේ ආදායම සියයට 97 කින් අඩු වීමක් නිරීක්ෂණය විය.

**4.2 කළමනාකරණ අකාර්යක්ෂමතා**  
-----

මණ්ඩලයේ නිලධාරීන් අධ්‍යයන/පුහුණු වැඩසටහන් සඳහා විදේශ ගත වීමේදී එම විදේශීය පුහුණු ආයතන විසින් අවශ්‍ය පහසුකම් සලසා තිබියදීත්, මණ්ඩලය විසින්ද නිලධාරීන්ට පහසුකම් සපයා ගැනීම සඳහා රු. 52,085 ක් ගෙවා තිබුණි.

**4.3 ආර්ථික නොවූ ගනුදෙනු**  
-----

ප්‍රතිත්‍යය සඳහා අයදුම් කිරීම කාර්යක්ෂම කිරීම සඳහා මණ්ඩලය විසින් හඳුන්වාදී තිබූ මාර්ගගත පරිගණක පද්ධතියේ සේවා කිරීමේ ගාස්තු වශයෙන් 2011 වර්ෂයේ සිට 2015 වර්ෂය දක්වා රු. 2,014,183 ක් ගෙවා තිබුණි. තවද මෙම මෘදුකාංගයේ අඩුපාඩු නිවැරදි කිරීම සඳහා කාර්ය පැවරුම් පදනම මත බඳවා ගත් නිලධාරියෙකුට මාස 09 ක් සඳහා රු.270,000 ක දීමනාවක්ද ගෙවා තිබුණි. එසේ වුවද සමාලෝචිත වර්ෂය අවසන් දින වනවිට ලැබී තිබූ අයදුම්පත් සංඛ්‍යාව එකක් පමණක් වීමෙන් අදාළ සියලු වියදම් ආර්ථික නොවූ වියදම් බවට පත් වී තිබුණි.

**4.4 කාර්ය මණ්ඩල පරිපාලනය**  
-----

පහත සඳහන් නිරීක්ෂණ කරනු ලැබේ.

- (අ) මණ්ඩලයේ අතිරේක අධ්‍යක්ෂක තනතුර සඳහා බඳවා ගැනීම් කිරීමට 2012 වර්ෂයේ සිට සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දින දක්වා පුවත්පත් දැන්වීම් පලකිරීම සඳහා රු.196,661 ක වියදමක් දරා තිබුණි. එහෙත් විගණන දිනය වූ 2016 අගෝස්තු දක්වාම බඳවා ගැනීම් සිදුකර නොතිබුණි.
- (ආ) තාක්ෂණ නිලධාරී (තොරතුරු තාක්ෂණ) තනතුරක් සඳහා සමාලෝචිත වර්ෂයේදී අනුමැතිය ලබා ගෙන තිබුණද, එම තනතුරු සඳහා බඳවා ගැනීම් විගණන දිනය වන විටත් සිදු කර නොතිබුණි.

**5. ගිණුම් කටයුතුභාවය සහ යහපාලනය**  
-----

**5.1 අභ්‍යන්තර විගණනය**  
-----

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මුදල් රෙගුලාසි 133 (1) (අ) වගන්තිය ප්‍රකාරව අභ්‍යන්තර විගණන ඒකකයක් ස්ථාපිත කර නොතිබූ අතර අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගණන ඒකකය මඟින් හෝ විගණන කටයුතු ආවරණය කර නොතිබුණි.

**5.2 ප්‍රසම්පාදන ක්‍රියාවලිය**  
-----

සමාලෝචිත වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මට ඇතුළත් කර නොතිබුණු රු. 13,905ක් වූ ලියන මේස 02 ක්, රු. 98,946 ක් වූ ලැප්ටොප් පරිගණක 01 ක්, රු.112,500 ක් වටිනා මුද්‍රණ යන්ත්‍ර 05 ක් හා රු.17,450 ක් වටිනා ඩොන්ගල් 05 ක් මිලදී ගෙන තිබීමෙන් ප්‍රසම්පාදන සැලැස්ම සමාලෝචනය කර යාවත්කාලීන කිරීමට කටයුතු කර නොතිබූ බව නිරීක්ෂණය විය.

6. පද්ධති හා පාලනයන්

විගණනයේදී නිරීක්ෂණය වූ පද්ධති හා පාලන අඩුපාඩු වරින්වර සභාපතිවරයාගේ අවධානයට යොමු කරන ලදී. පහත සඳහන් පාලන ක්ෂේත්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතුය.

පද්ධති හා පාලන ක්ෂේත්‍ර

නිරීක්ෂණ

(අ) ප්‍රසම්පාදන ක්‍රියාවලිය

මණ්ඩලයට වර්ෂයක් තුළ අවශ්‍ය මිලදී ගැනීම් නිවැරදිව නිශ්චය නොකිරීම නිසා ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර වීම් සිදු වීම.

(ආ) මෙහෙයුම් පාලනය

මණ්ඩලය පිළියෙල කර ඇති ක්‍රියාකාරී සැලැස්මට අනුව කාර්යසාධනය ඉටු කර ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කර නොතිබීම.